

# ඇමරිකන් එක්සත් ජනපද තානාපති කාර්යාලය

කොළඹ

## ප්‍රවෘත්ති නිවේදනය

මහජන කටයුතු අංශය

දුරකථනය: +94 (1) 249-8100

ෆැක්ස්: +94 (1) 244-9070

විද්‍යුත් තැපෑල: [VanHornNT@state.gov](mailto:VanHornNT@state.gov)

<http://lk.usembassy.gov>

නිවේදන අංක: 11282018

එක්සත් ජනපදයේ සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් සංඛ්‍යාව වැඩිවෙමින් පවතී

කොළඹ, නොවැම්බර් 28: 'අන්තර්ජාතික අධ්‍යාපනික හුවමාරුව පිළිබඳ 2018 විවෘත දොරටු වාර්තාවට (2018 Open Doors Report on International Educational Exchange) අනුව එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් සංඛ්‍යාව දිගටම වර්ධනයක් පෙන්නුම් කරයි. වර්තමානයේ ශ්‍රී ලාංකිකයන් 3,309 දෙනෙක් එක්සත් ජනපද උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබති. ගෝලීය වශයෙන් ජාත්‍යන්තර ශිෂ්‍යයන් වැඩිම කැමැත්තක් දක්වන රට වන්නේ එක්සත් ජනපදයයි. එක්සත් ජනපදයේ උපාධි වැඩ සටහන් සඳහා ලියාපදිංචි වූ ශීර් ලාංකික ශිෂ්‍ය සංඛ්‍යාව පසුගිය වසරේ සියයට 7 කට වඩා වැඩි ප්‍රමාණයකින් වර්ධනය වී ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති ඇලෙක්සා බී. ටෙප්ලිට්ස් ප්‍රකාශ කළේ "එක්සත් ජනපදයේදී ශ්‍රී ලාංකික ශිෂ්‍යයන්ට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අවශ්‍ය තීරණාත්මක කුසලතා ගොඩනගන ලෝකයේ ඉහළම මට්ටමේ අධ්‍යාපනයක් ලැබෙන අතර එය අපේ රටවල් දෙක අතර 70 වසරක සම්බන්ධතාව පුළුල් කිරීමටද ආධාර කරන" බවයි.

උතුරු ඩැකෝටා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අස්ටර්ගා අලි මෙසේ අදහස් දැක්වීය. "විද්‍යාත්මක වෘත්තියේ ඉදිරි අභියෝගවලට මුහුණ දිය හැකි පුද්ගලයන් නිර්මාණය කිරීමේ හැකියාව ඇතැයි විශ්වාස කළ විස්මිත මහාචාර්යවරුන්ගේ උපදේශකත්වය ලබා ගැනීමේ අවස්ථාව මා හට ලැබුණි. මෙම තරඟකාරී ගෝලීය රටාව තුළ විද්‍යාත්මක වෘත්තියකට පිවිසීමේ විශ්වාසය ඇතිකර ගැනීමට සහ මගේ අද්දැකීම් පුළුල් කරගැනීමට මා ලද එක්සත් ජනපද අධ්‍යාපනය පිටුවහලක් විය."

එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලැබීමට උනන්දුවක් දක්වන ශිෂ්‍යයන්ට අවශ්‍ය උපදේශක සේවා හා පුස්තකාල පහසුකම් 'එඩියුකේෂන් යුඑස්ඒ' (EducationUSA) මගින් නොමිලේ ලබා දෙයි. කොළඹ අබ්දුල් කාදර් මාවතේ අංක 55 දරණ ස්ථානයේ පිහිටි එක්සත් ජනපද -ශ්‍රී ලංකා භූමිබද්ධ කොමිසමේ ඇති මෙම ආයතනයේදී උගත් උපදේශකයෙකුගේ සහාය ඇතිව කිසිම වියදමකින් තොරව ශිෂ්‍යයන්ට අධ්‍යාපනික අවස්ථා විමසා බැලිය හැකි වේ. මහනුවර, යාපනය හා මාතලේ පිහිටි ඇමරිකන් පියස කාර්යාලද නොමිලේ අනාථ උපදේශන සැපයීමට පවත්වයි.

ඔවුන්ගේ ඇමරිකන් ආයතනවලට අවශ්‍ය අධ්‍යයන සම්මාන ලබා ගැනීමට පිටරටවල අධ්‍යාපනය ලබන එක්සත් ජනපද ශිෂ්‍යයන් සංඛ්‍යාව 2016/17 වර්ෂය තුළ සියයට 2.3 වර්ධනයක් පෙන්නුම් කරමින් 332,727 දක්වා ඉහළ ගියේය. දළ වශයෙන් එක්සත් ජනපද

ශ්‍රී ලංකාවේ දැනටමත් එකක් ඔවුන්ගේ උපාධි අපේක්ෂක කාලය තුළ පිටරට අධ්‍යාපනය ලබති.

විවෘත දොරටු (Open Doors) වාර්තාව පළකරනු ලබන්නේ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනය (IIE) විසිනි. 1919 වර්ෂයේ මෙය ස්ථාපිත කළ කාලයේ සිටම එය එක්සත් ජනපදයේ සිටින අන්තර්ජාතික ශිෂ්‍යයන් පිළිබඳ වාර්ෂික සංඛ්‍යාත සමීක්ෂණයක් පවත්වයි. 1972 සිට මෙම සමීක්ෂණය පවත්වනු ලබන්නේ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යාපනික හා සංස්කෘතික කටයුතු පිළිබඳ කාර්යාංශය (ECA) සමඟ සහයෝගයෙනි.